



ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

නීතිවේදී උපාධි පාඨමාලාව - 3 වන මට්ටම

අඛණ්ඩ ඇගයීම් පරීක්ෂණය II - 2012/2013

ශ්‍රී ලංකාවේ නීතිය පිළිබඳ හැඳින්වීමක් - LWU 1411

කාලය පැය එකයි.

දිනය - 2013 මැයි 18 වන දින

වේලාව - පෙ.ව.10.45 පෙ.ව.11.45 දක්වා

පහත සඳහන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

“ලන්දේසි බලධාරීන්ගේ භාෂාව, නීතිඥයන්ට සහ විනිසුරන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි හෝ පහසුවෙන් ලඟා විය හැකි වුවක් නොවිය. නීතිඥවරු ඉංග්‍රීසි නීති සංකල්පයන්ගෙන් පුහුණුව ලැබුවත් වූ අතර පහසුවෙන් ඉංග්‍රීසි නීතිය සොයාගත හැකි විය. රෝම ලන්දේසි මූලධර්මයන්හි ප්‍රතිඵල ක්‍රියාත්මක කරනවාට වඩා නිරතුරුවම ඉංග්‍රීසි හඬු තීරණයන්ට පාදක වූ හේතු අදාළ කර ගැනීම පහසු විය.”

(එච්.ඩබ්ලිව් තම්බයිසා “ලංකා නීතියේ මූලධර්ම” - 138 පිටුව)

අධිකරණ තීන්දු මගින් ඉංග්‍රීසි නීතිය පිළිගැනීම සම්බන්ධව, අධිකරණ විසින් දැක් වූ හේතු ආශ්‍රයෙන් ඉහත ප්‍රකාශය සාකච්ඡා කරන්න.

(ලකුණු 20)

හිමිකම් ඇවිරිණි.



**THE OPEN UNIVERSITY OF SRI LANKA**

**LLB DEGREE PROGRAMME – LEVEL 3**

**02<sup>ND</sup> CONTINUOUS ASSESSMENT TEST 2012/2013**

**LWU1411 – INTRODUCTION TO THE LAWS OF SRI LANKA**

**DURATION: 01 HOUR**

---

**DATE: 18<sup>th</sup> March 2013**

**TIME: 10.45 a.m. – 11.45 a.m.**

---

**Answer the question given below.**

“The Dutch authorities were in a language which the lawyers and judges did not readily understand and were not easily accessible. The lawyers had been trained in English legal concepts and could find the English law easily. It was often easier to apply the reason in an English case than to work out the consequences of Roman Dutch principles”.

(H.W. Tambiah, Principles of Ceylon Law, P.138)

Discuss the above statement in light of the reasons adduced by courts for the reception of English Law through judicial decisions.

**(20 marks)**

*- Copyrights reserved -*

இலங்கை திறந்த பல்கலைக்கழகம்  
சட்டமாணிப் பட்டப்படிப்புத் திட்டம் - மட்டம் - 3  
தொடர் மதிப்பீட்டுப் பரீட்சை - II - 2012/2013  
LWU 1411 – இலங்கை சட்டங்களுக்கான அறிமுகம்  
காலம்: ஒரு (01) மணித்தியாலம்



திகதி: 18.05.2013

நேரம்: மு.ப 10.45 – மு.ப 11.45

பின்வரும் வினாவுக்கு விடை தருக.  
தெளிவற்ற கையெழுத்துக்களுக்கு புள்ளிகள் குறைக்கப்படும்.

“சட்டத்தரணிகள் மற்றும் நீதிபதிகளால் உடனடியாக புரிந்துகொள்ள மற்றும் இலகுவில் அணுகக்கூடியதல்லாத மொழியில் டச்சு அதிகார சபைகள் காணப்பட்டன. சட்டத்தரணிகள் ஆங்கில சட்ட கருத்தேற்புக்களின் கீழ் பயிற்றுவிக்கப்பட்டு இருந்ததுடன், ஆங்கிலச் சட்டத்தை இலகுவாக காணக்கூடியதாக இருந்தன. உரோம - டச்சுச் சட்ட விதிகளின் விளைவுகளுடன் தொழிலாற்றுவதனைவிட, ஆங்கில வழக்கின் காரணத்தைப் பிரயோகிப்பது இலகுவாகக் காணப்பட்டது”

(Hw.Tambiah, Principles of Ceylon Law, p.138)

மேலுள்ள கூற்றினை, நீதிமுறைத் தீர்ப்புகள் ஊடாக ஆங்கிலச் சட்டப் பிரயோகத்தை நீதிமன்றங்கள் பயன்படுத்தியமைக்கான காரணங்களுடன் ஆராய்க.

(20 புள்ளிகள்)

பதிப்புரிமையுடையது